

සිටු ගලන වෙලාවේ ඒගොල්ලන්ගේ ලොකකමක් ඇවිල්ලා ගලවලා තිබුණා. ඒ වෙලාවේම මම උමලම කරගත්තේම කියලා දමලා ගලලා යන්න ගියා. පස්සේ විජේවර්ධන මහත්තයාම මට කතාකරලා තිබ්වා මේක සන්තිවේදිගෙයේ ගැටළුවක් නිසා වෙච්ච දෙයක්, මීට පස්සේ එහෙම වෙන්නේ නෑ. ඇවිල්ලා වැඩකරන්න කියලා. මිය වෙන්න වෙච්ච සිද්ධි තව කියක් නම් කියනවද?

**‘දිවයින’ පුවත්පතෙන් නීතිවිදුලා මාධ්‍යවේදියක් බොහෝ දෙනෙක් අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටිති. මවුපේ හොබිනාගෙන ආකාරය ගැන මොනවද?**

වතාවක් කොමිපස්කරුවෙකුට තුඩු පාර්ලිමේන්තුවෙන් මරණ ලොකු ආත්මදානයක් ඇතිවුණා. මේ සිද්ධියෙන් පස්සේ මම අනුර කොමිසන්වරයාට සම්මුතියක් ලෙසට ඇතුළත් කියන කතාව කොටසක් ලියන්න කියලා. එයා කොමිපස්කරුවෙකුට ගිනිල්ලා තොරතුරු නොයලා හොඳ වාර්තා කියපුකලා. ඒක දිනටම ගිනිල්ලා තමයි අන්තර්ජාලයේ අනුර ‘ගිනි අවි සහ ගිනි කෙළි’ කියන නවකතා ලියන තැන දක්වාම ගියේ. තව වතාවක් මට අනන්ත ලැබුණා මේ විශ්වවිද්‍යාල ඇතුළේ වෙනම භාෂාවක් කතාකරනවා කියලා. යනවා කියනවා වෙනුවට ‘විසිවෙනවා’ කියලා. මිය වෙන්න වෙනම වචන කියනවා කියලා. ඒ ගැන කොටසක් ලියන්න කියලා මම හරි ගුණවර්ධනට පැවරුවා. හරිත් ඒ ලියන්න පටන්ගැනිල්ල තමයි ‘කිංකරා’ කොළම ලියන තැනට යනකම ගියේ. වන්දිසිරි කටුදෙණිය සාමාන්‍ය සිටින්නේ ලියන්න පටන් ගත්තේ මිය වීදිනට කල පැවරුවකිනි. කතාවක් කියනවානේ ඒ කාලේ මගියාගෙන බදුල්ල පැන්නේ ඉඳන් මිනිස්සු පයින් ඇවිදගෙන දළදා වදින්න ආවා කියලා. මම දවසක් කටුදෙණියට කිව්වා මිය ගැන කොටසක් ලියන්න කියලා. මිනිසා ගිනිල්ලා ඒ කියන පාරවල්ලිගේ ඇවිදලා

ඇවිල්ලා හොඳ විස්තරයක් පත්තරේට ලිව්වා. මියවෙන්න ගුණ දෙනෙක් දිවයිනෙන් හැදුණා. මම කියන්නේ නෑ ඒක මගේ වැඩක්ම කියලා. මම දක්ෂකමක් ආත්ම මේ ආයට වැඩ පැවරුවා. ඒ ආයගේ දක්ෂකමක් ඒ ආය ගොඩනැගුණා.

**මාධ්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීමක් දෙකක් මොක් කවුද?**

ප්‍රේමදාස මහත්තයා පනාධිපති වුණ එක ගැන මැතිණිය කල ප්‍රකාශයක් ප්‍රාදේශීය පුවත්නි කොටසේ පළවෙලා තිබුණා. මේකෙන් අපහාසයක් සිදුවුණා කියලා තවුමක් ගියා. මගේ නීතිඥයා වුණේ රොමේෂ් පෙරේරා. තවු විභාගය ආරම්භයේදීම එයා මට කිව්වා වරද පිලිගන්න එපා. නිවැරදිකර කියන්න කියලා. මමත් එහෙම කිව්වා. ඒක කිව්වා විතරයි තවු අනෙක එක නවත්තලා විගිණවිය මණ්ඩලය කැබිලිලා ඒකොල්ලෙන් කාමරයට ගියා. ගිනි රොමේෂ් පෙරේරාට කතා කලා. කතාකරලා කියලා කියනවා ‘‘නමුදු පෙරේරා මිනිසාට අවුරුදු හතකට ගිවිස යන්නයි වෙන්නේ. වැරැද්ද පිලිගැනෙන සමාජ ඉල්ලුමක් අපිට පුළුවන් දැඩියක් ගලලා කේරුගන්න කියලා. මුන රාජකාරයෙන් රොමේෂ් පෙරේරා ඇවිල්ලා මට ඒක කිව්වා. මම වැරදිකර කියලා සමාජ ඉල්ලුමට පස්සේ රුධිරයේ දහදාගත දැඩියක් ගනුවා.

**දිවයිනේ අයින් වුණේ ඇයි?**

අනු ගතවේ පන්දයේදී ගාමිණී දිසානායක මහත්තයන් එක්ක තරග කිබුණේ වන්දිසා බණ්ඩාරනායකගෙනේ. ඒ වෙලාවේ දිවයින පාලකයන් ගිවිසේ වන්දිසාගේ පැත්තේ. දවසක් මම බලනකොට මම දාපු ලිපි එක අයින් කරලා වෙන එකක් දාලා. ඒ වෙනකොට විජේවර්ධන මහත්තයන් ඇතුරුගන්නවෙලා පාලකයා බාරගෙන තිබුණේ විජේවර්ධන මහත්තයන්. ඒ සිදුවීමෙන් පස්සේ මම කර්තෘ කමෙන් අයින් වුණා. ඊක කාලයක් සමාජමේ අධ්‍යක්ෂවරයෙක් වීදිනට ගිවිසේ ඒකක් ඇතිවුණා. පස්සේ ඒකකුත් අයින්වුණා.

**මිබගේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් සමඟ වර්තමානයේ මාධ්‍යවේදියන්ට දීමට ඇති පරිච්ඡේදය හෝ මගපෙන්වීම මොනකද? විශේෂයෙන්ම දේශපාලකයන් සමඟ කරන ගනුදෙනුවේදී?**

මම මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් ලබපු කාලයයි අද කාලයයි සමාන නැහැ. මම කටුදාවන් දේශපාලකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන්න ගියේ නෑ. දේශපාලකයන්ගෙන් ලාභ ප්‍රයෝජන ලබාගන්නේ නෑ. දේශපාලකයන්ගෙන් මට බලපෑමක් එල්ල වුණේ නෑ. කලාතුරකින් ප්‍රේමදාස මහත්තයා සමඟ ඉල්ලීම් කල අවස්ථා තිබුණා. එතරයකට මම ඒවා දාලා දුන්නා. ඒ කාලේ අපි දේශපාලකයන්ට හෝජන සාගුණ පවා පැවරෙන්නවා. දේශපාලකයන්ගේ හෝජන සාගුණ හුක්කි වීදිනක් ගියේ නෑ. දේශපාලකයන් ඒ ආයගේ වැඩේ කරගෙන ගියා. අපි අපේ වැඩේ කරගෙන ගියා. අද කියන තත්ත්වය ඊට වෙනස්. ඒ නිසා අද මාධ්‍යවේදියන්ට ඒ ගැන යම් පරිච්ඡේදයක් දෙන්න මට පුළුවන් කමක් නෑ.

**බොහෝ මාධ්‍යවේදියන් වෘත්තීය සටහන කරගෙන යන අතර ගුණවර්ධනගේදී ගොනුවෙහිවැටීම, මිබගේ ගුණවර්ධනගේ රචනා කලා හේද?**

මම 2000 දී පොතක් ලිව්වා රටේ පවතින දේශපාලනය විවේචනය කරලා ‘‘දේශයේ කළුම’’ කියලා. ඊට පස්සේ අපේ ඉතිහාසය, සංස්කෘතිය ගැන තරුණ පරපුරට පොතක් ලිව්වා ‘‘උරුමයක ගිම්කරුවෝ’’ කියලා. ඊට පස්සේ සෝම හාමුදුරුවෝ සමාජයේ මතයක් ගොඩ ගනන්නට කල කාර්යභාරය ගැන පොතක් ලිව්වා. කාන්තාවන්ට කල හැකි සමාජ මෙහෙවර ගැන තව පොතක් ලිව්වා. මේ සියල්ල

ලිව්වේ වෘත්තීය මාධ්‍ය ජීවිතයෙන් අයින් වුණාට පස්සේ. මම නිතරවා එදා ඉඳලා මගේ ගිණේ තිබුණා මෙහෙවර තමයි මේ පොත් හතරට වැක්කෙරුණේ කියලා.



**VACANCIES**

**Cooks, Floor staff**  
(full time and part time)

Please send resume to: motto@live.com.au  
or  
Call on: 9381-1196

---

**DELIVERY DRIVERS NEED**

Courier drivers need for permanent runs start from Port Melbourne at 6.30am and finished around 4.00pm in Port Melbourne. Vans provided and immediately start. Guaranteed good income per week.

Call Sam on 0414245870  
Send your resume to dandytransport@yahoo.com.au

**FREE** NSW Health Service

**get healthy**<sup>®</sup>  
Information & Coaching Service

**“I want to be healthy!”**

- Learn healthier eating habits
- Learn to be more active
- Make healthier choices
- Receive expert personal coaching
- Maintain a healthy weight

Simply phone: **1300 806 258**  
Monday - Friday 8am - 8pm  
Free interpreter services available  
[www.gethealthynsw.com.au](http://www.gethealthynsw.com.au)

NSW GOVERNMENT Health